

පටුන

	පිටු අංකය
➤ දැක්ම	02
➤ මෙහෙවර	02
1. හැඳින්වීම	03
2. ප්‍රධාන කාර්යයන්	03
3. සංවිධාන ව්‍යුහය	04
4. සේවක සංඛ්‍යා තොරතුරු	05
5. මානව සම්පත් සංවර්ධනය	06
6. මූල්‍ය කාර්ය සාධනය	10
7. භෞතික කාර්ය සාධනය	12
7.1 මුදල් කළමනාකරණය	12
7.2 රාජ්‍ය ණය කළමනාකරණය	16
7.3 විදේශාධාර කළමනාකරණය	22
7.4 රාජ්‍ය ආදායම්	23
7.5 භාණ්ඩාගාර කේවල ගිණුම් පද්ධතිය හා භාණ්ඩාගාර මූල්‍ය කළමනාකරණ පද්ධතිය	26
7.6 දේපල ණය ඇපකර අරමුදල	29

➤ දැක්ම

රාජ්‍ය අරමුදල් කළමනාකරණයේ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ඨතමයා බවට පත්වීම.

➤ මෙහෙවර

අරමුදල් ගිණුම්කරණය හා රාජ්‍ය ණය ගිණුම්කරණය පිළිබඳ භාරකාරත්වය දරමින්, රාජ්‍ය වැය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ අරමුදල හා වෙනත් භාණ්ඩාගාර අරමුදල් කාර්යක්ෂමව හා අරපිරිමැස්මෙන් උපයෝගී කර ගැනීමද, ආදායම් එකතු කිරීම හා රාජ්‍ය ණය ගැනීම් සම්බන්ධව සම්බන්ධීකාරකයෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා ද කැපවීම.


1. හැඳින්වීම

භාණ්ඩාගාරය තුළ ඒකාබද්ධ අරමුදල යටතේ ක්‍රියාත්මක රාජ්‍ය මුදල් ප්‍රවාහය හා රාජ්‍ය ණය සම්බන්ධයෙන් අදාළ කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අභිලාෂයෙන් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 2004 ජූලි 28 දින ආරම්භ කරන ලදී. මෙම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික අයවැය ලේඛණයේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් තත්‍ය මුදල් ගලා ඒම් හා මුදල් ගලායාම් බවට පරිවර්තනය කරගෙන ඒවා කාර්යක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කිරීමට අවශ්‍ය සැලසුම් වාර්ෂිකව, මාසිකව හා දෛනික පදනමින් සකස් කර, ජාතික අයවැය ලේඛණය මගින් පරිකල්පිත රජයේ ප්‍රතිපත්ති සාධනය කර ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරමින් පවතී.

2. ප්‍රධාන කාර්යයන්:

- භාණ්ඩාගාර මුදල් ප්‍රවාහ කළමනාකරණය.
- දේශීය හා විදේශීය වාණිජ ණය ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම.
- ගෙවීම් පද්ධතිය හරහා භාණ්ඩාගාරයේ අරමුදල් මුදා හැරීම.
- වියදම් ආයතනවල අරමුදල් අවශ්‍යතා තක්සේරු කර ප්‍රමුඛතා මත අරමුදල් නිදහස් කිරීම.
- භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීම.
- රජයේ ණය දීම මඟින් ක්‍රියාත්මක වැඩසටහන්වලට අදාළව මූල්‍ය ප්‍රවාහ ගිණුම් තැබීම.
- බදු නොවන ආදායම් ශීර්ෂ 10 ක් යටතේ ආදායම් ඇස්තමේන්තු කිරීම, එකතු කිරීම හා ගිණුම්ගත කිරීම.
- විදේශාධාර ණය හා ප්‍රදාන යටතේ ලැබෙන මුදල් වැය යෝජනා සඳහා පහසුකම් සැලසීම.
- රජයේ ණය ගැනීම් හා ආපසු ගෙවීම් ගිණුම්ගත කිරීම.
- රජයේ බැංකු ගිණුම් හා අග්‍රිම ගිණුම් ආරම්භ කිරීම සඳහා බලය දීම හා අධීක්ෂණය.
- විදේශ ව්‍යාපෘති ගිණුම් තැබීම සම්බන්ධව පහසුකම් සැලසීම.

3. සංවිධාන ව්‍යුහය



4. සේවක සංඛ්‍යා තොරතුරු

4. (අ) 2016.12.31 දිනට සේවක සංඛ්‍යා තොරතුරු

තනතුර	අනුමත කාර්ය මණ්ඩලය	දැනට සිටින කාර්ය මණ්ඩලය
අධ්‍යක්ෂ ජනරාල්	01	01
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්	03	02*
ශ්‍රී.ලං.ග.සේ. I පන්තිය	09	07
ශ්‍රී.ලං.ග.සේ. II / III පන්තිය	08	09
ශ්‍රී.ලං.ප.සේ. III	01	01
පරිපාලන නිලධාරී	01	01
සංවර්ධන නිලධාරී	20	16
රා.ක.ස. I /II/ III පන්තිය	55	48
තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සහකාර	7	1
රියදුරු	8	8
කා.කා.සේ. I /II/ III පන්තිය	12	12
එකතුව	125	106

* ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක වැඩ බැලීම සඳහා I ශ්‍රේණියේ එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කර ඇත.

5. මානව සම්පත් සංවර්ධනය

කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම සඳහා පවත්වනු ලබන පුහුණු පාඨමාලා යටතේ දෙපාර්තමේන්තුව විසින් පහත දැක්වෙන දේශීය හා විදේශීය පාඨමාලා සඳහා නිලධාරීන් සහභාගී කරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

5. (අ) දේශීය පුහුණු පාඨමාලා - 2016

නිලධාරී ගණය	පුහුණු පාඨමාලා ගණන	පුහුණු වූ නිලධාරීන් ගණන	පුහුණුව ලැබූ ක්ෂේත්‍රය	ආයතනය/ ස්ථානය
මාණ්ඩලික නිලධාරීන්	06	09	විගණනයේ ගුණාත්මක බව වැඩිකිරීම	ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය
		05	රාජ්‍ය ප්‍රසම්පාදනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව	මිලෝදා
		05	සාර්ව ආර්ථික ගති විද්‍යාව සහ එහි සම්බන්ධතා පිළිබඳ මූලික පාඨමාලාව	මිලෝදා
		03	මූල්‍ය වෙළඳපල පිළිබඳ හඳුන්වාදීමේ පාඨමාලාව	USAID
		01	රාජ්‍ය හා පෞද්ගලික අංශ හවුල්කාරීත්වය පිළිබඳ සම්මන්ත්‍රණය	රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
		01	අත්‍යාවශ්‍ය තොරතුරු තාක්ෂණය පිළිබඳ තොරතුරු තාක්ෂණික නොවන මාණ්ඩලික නිලධාරීන් සඳහා වූ පුහුණුව	මිලෝදා
රාජ්‍ය කළමනාකරණ සහකාර	09	02	ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිජිටල් පාඨමාලාව	මිලෝදා
		01	රාජ්‍ය අංශයේ මුදල් රෙගුලාසි පිළිබඳ පාඨමාලාව	මිලෝදා
		01	විධිමත් ලිපි ලිවීමේ කුසලතා පිළිබඳ පාඨමාලාව	මිලෝදා

		02	රාජ්‍ය ප්‍රසම්පාදන කළමනාකරණය	මිලෝදා
		05	පරිගණක සහතික පත් පාඨමාලාව	සංවර්ධන පරිපාලන ආයතනය
		07	පරිගණකගත රාජ්‍ය වැටුප් සකස් කිරීමේ පද්ධතිය	මිලෝදා
		03	සිගාස්	මිලෝදා
		01	ආකල්ප හා කුසලතා සංවර්ධනය පිළිබඳ වැඩමුළුව	IHRA
		06	ආයතන සංග්‍රහය එහි භාවිතයන්	මිලෝදා
රියදුරු	02	08 04	රියදුරු පුහුණුව එක්දින පුහුණු වැඩසටහන	ගල්කිස්ස බර්ජයා හෝටලය ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය
සියල්ලන්ටම	01	100	ජාතික පරිසර දින වැඩමුළුව	රන්දොර ශ්‍රවණාගාරය

මීට අමතරව මාණ්ඩලික නිලධාරීන්හට විදේශ පුහුණු පාඨමාලා සහ සමුළු සඳහා සහභාගී වීමේ අවස්ථා 16 ක් හිමි විය.

5. (ආ) විදේශීය පුහුණු පාඨමාලා සහ සමුළු සඳහා සහභාගීත්වය - 2016

	පුහුණුව / සම්මන්ත්‍රණය හෝ සමුළුව	රට	කාල සීමාව	සහභාගී වූ නිලධාරීන් ගණන
01	ආසියා හා ශාන්තිකර කලාපයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ ප්‍රථම උසස් මට්ටමේ සංවාදය	කොරියා	2016.03.30 2016.03.31	01
02	සංඛ්‍යාංක ආර්ථිකයේ මූල්‍ය අන්තර්ගතය	පිලිපීනය	2016.05.24- 2016.05.25	01
03	මූල්‍ය සහ ණය කළමනාකරණ වැඩසමුළුව	මැලේසියාව	2016.06. 13- 2016.06.17	01
04	සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ පුහුණු වැඩසටහන	හොංකොං	2016 .07.12- 2016.07.16 2016.08.01- 2016.08.05	03 04
05	ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සඳහා වූ රාජ්‍ය මුදල් කළමනාකරණ/ රාජ්‍ය ණය කළමනාකරණ පිළිබඳ වැඩසටහන	ජපානය	2016 .07.24- 2016.08.06	01
06	මූල්‍ය වෙළඳපොල විශ්ලේෂණය	සිංගපුරුව	2016 .08.01- 2016.08.12	01
07	රාජ්‍ය අංශයේ ගිණුම්කරණය පිළිබඳ ආසියානු සංවර්ධන බැංකු ප්‍රාදේශීය සමුළුව	තායිලන්තය	2016.10. 11- 2016.10.12	01
08	ස්වෛරීත්ව ණය කළමනාකරණ සමුළුව	වොෂිංටන්	2016 .10.19- 2016.10.20	01
09	ස්වෛරීත්ව වගකීම් සහ අවදානම් කළමනාකරණය	සිංගපුරුව	2016.10. 24- 2016.10.28	01
10	CIPFA ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2016	ලක්ෂේම්බර්ග්	2016 .11.24- 2016.11.25	01

5. (ඇ) වක්‍රලේඛ හා විධිවිධාන

රාජ්‍ය අරමුදල් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා 2016 වර්ෂය තුළදී දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් පරිදි වක්‍රලේඛ නිකුත් කරමින් උපදෙස් හා මහ පෙන්වීම් ලබා දී ඇත.

දිනය	වක්‍රලේඛ අංකය	විෂයය
2016.01.29	TOD-01-2016	රාජ්‍ය අංශයේ සේවක වැටුප් ගෙවීම.
2016.05.31	TOD-03-2016	2016.06.30 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම.
2016.05.31	TOD-04-2016	2017 වර්ෂය සඳහා ආදායම් ඇස්තමේන්තු
2016.09.15	TOD-05-2016	2017 වර්ෂය තුළදී වැටුප්, වැටුප් අත්තිකාරම් සහ විශ්‍රාම වැටුප් ගෙවීම.
2016.09.09	TOD-05-2015(1)	2016 ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප කලින් ගෙවීම
2016.10.20	TOD-06-2016	රජයේ නිල බැංකු ගිණුම් තුළ අක්‍රීය මුදල් ශේෂයන් දිනෙන් දිනට පවත්වාගෙන යාම.
2016.11.18	TOD-07-2016	2016 වසර සඳහා මුදල් පොත පියවීම සහ අග්‍රිම ගිණුම පියවීම.
2016.12.01	TOD-08-2016	2017 වර්ෂය සඳහා වන විසර්ජන පනත යටතේ සලසා ඇති මූල්‍ය ප්‍රතිපාදන අනුව කෙරෙන ගෙවීම් වෙනුවෙන් එක් එක් දෙපාර්තමේන්තු වෙත වාර්ෂික අග්‍රිම සීමාවන් නියම කිරීම සඳහා තොරතුරු කැඳවීම.
2016.12.09	TOD-09-2016	2016.12.31 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම.

6. මූල්‍ය කාර්යසාධනය - 2016

රු.,000

වැය විෂය	කාණ්ඩය/ වැය විෂය/ අයිතමය/ විස්තරය	2015		2016		2015 තත්‍ය වියදමට අනුව	
		ඇස්තමේන්තුව	තත්‍ය	ඇස්තමේන්තුව	තත්‍ය	2016 වියදමේ වැඩි වීම/ (අඩු වීම)	එහි ප්‍රතිශතය (%)
	පුනරාවර්තන වියදම්	976,675	810,593	1,120,500	1,048,233	237,640	9.32
	පුද්ගල පඩිතඩි	55,980	3,954	7,650	64,704	10,750	19.92
1001	වැටුප් හා වෙනත්	26,000	24,583	33,200	32,878	8,295	33.74
1002	අතිකාල සහ නිවාඩු දින වැටුප්	600	428	600	519	91	21.26
1003	වෙනත් දීමනා	29,380	28,943	33,850	31,307	2,364	8.17
	ගමන් වියදම්	940	876	1,615	1,606	730	83.33
1101	දේශීය	100	71	115	109	38	53.52
1102	විදේශීය	840	805	1,500	1,497	692	85.96
	සැපයීම්	3,805	3,775	4,550	4,456	681	18.04
1201	ලිපිද්‍රව්‍ය හා කාර්යාලීය අවශ්‍යතා	1,700	1,678	2,500	2,423	745	44.40
1202	ඉන්ධන	2,030	2,025	1,975	1,961	(64)	(3.16)
1203	ආහාරපාන හා නිල ඇඳුම්	75	72	75	72	-	-
	නඩත්තු වියදම්	2,175	1,621	2,323	1,802	181	11.17
1301	වාහන	1,410	937	1,650	1,545	608	64.89
1302	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	465	451	500	205	(246)	(54.55)
1303	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	300	233	173	52	(181)	(77.68)
	සේවා	3,275	3,249	3,792	3,769	520	16.00
1401	ප්‍රවාහන	1,375	1,374	1,805	1,802	428	31.15
1402	තැපැල් හා සන්නිවේදන	1,775	1,756	1,850	1,833	77	4.38
1405	වෙනත්	125	119	137	134	15	12.61
	මාරු කිරීම්	910,500	747,118	1,040,570	971,896	224,778	30.09
1503-01	ලොතරැයි ආදායම් ආපසු ගෙවීම්	509,450	346,105	539,420	470,992	124,887	36.08
1505-01	රාජ්‍ය සේවක රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා රජයේ දායකත්වය	400,000	400,000	500,000	500,000	100,000	25.00
1506	රජයේ සේවකයින් සඳහා දේපල ණය පොළී	1,050	1,013	1,150	904	(109)	(10.76)

මූල්‍ය කාර්ය සාධනය - 2016

වැය විෂය	කාණ්ඩය/ වැය විෂය/අයිතමය/ විස්තරය	2015		2016		2015 තත්‍ය වියදමට අනුව	
		ඇස්තමේන්තුව	තත්‍ය	ඇස්තමේන්තුව	තත්‍ය	2016 වියදමේ වැඩි වීම/ (අඩු වීම)	එහි ප්‍රතිශතය (%)
	මූලධන වියදම්	6,300	5,350	9,140	8,929	3,579	66.90
	මූලධන වත්කම් වල පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම	1,700	1,609	1,700	1,521	(88)	(5.47)
2001	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	100	83	100	21	(62)	(74.70)
2002-1	භාණ්ඩාගාර කේවල ගිණුම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම	1,000	981	1,000	981	-	-
2002-2	වෙනත්	100	51	100	34	(17)	(33.33)
2003	වාහන	500	494	500	485	(9)	(1.82)
	මූලධන වත්කම් අත්පත් කර ගැනීම	2,800	1,950	6,440	6,415	4,465	228.97
2102	ගෘහභාණ්ඩ හා කාර්යාලීය උපකරණ	2,800	1,950	6,440	6,415	4,465	228.97
	මානව සම්පත් සංවර්ධනය	1,800	1,791	1,000	993	(798)	(44.56)
2401	දැනුම වර්ධනය හා ආයතනික සංවර්ධනය	1,800	1,791	1,000	993	(798)	(44.56)

7. භෞතික කාර්යසාධනය

7.1 මුදල් කළමනාකරණය

7.1.1 භාණ්ඩාගාර මුදල් ප්‍රවාහ කළමනාකරණය

රාජ්‍ය මූල්‍ය නීති ලෙස කළමනාකරණය කිරීම, අයවැය ප්‍රතිපත්ති ඉලක්ක සපුරාලීම සහ ණය ගැනීමේ පිරිවැය අවම කිරීම යන අරමුණු තහවුරු කර ගැනීම සඳහා 2016 වර්ෂය තුළදීද භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය සැලසුම්කරණ සහ කළමනාකරණ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මූලික වගකීම වන්නේ ප්‍රමුඛතාවය පදනම් කරගෙන නිසි වේලාවට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන වෙත මුදල් නිදහස් කිරීමයි. අයවැය මගින් අපේක්ෂිත ආදායම් නිසි පරිදි හා කාලීනව නොලැබීම හේතුවෙන් අරමුදල් ලැබීම් ප්‍රවාහයන් ප්‍රමාණවත් නොවීම නිසා ආයතන වල අක්මුදල් සඳහා වන දැඩි ඉල්ලුම සපුරාලීමේදී ප්‍රායෝගික දුෂ්කරතා මතුවේ. එම නිසා එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල අවශ්‍යතාවයන් වඩාත් නිවැරදිව තක්සේරු කර වාර්ෂික අයවැය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වූ මුදල් නිදහස් කිරීම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අතරින් එක් සුවිශේෂී වගකීමක් විය.

භාණ්ඩාගාර අරමුදල් නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික ක්‍රියාකාරී මුදල් සැලැස්මක් පුරෝකථනය කරන ලදී. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විසර්ජන පනතට අනුකූලව පුරෝකථනය කරන ලද මුදල් ගලා ඒම් සහ ගලා යාම් හා සැලසුම්කරන ලද ණය ගැනීම්ද ඇතුළත් වාර්ෂික මුදල් ප්‍රවාහ ප්‍රකාශය මාසික පදනම මත සකස් කරන ලදී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හා සුරා බදු දෙපාර්තමේන්තුව විසින් සපයන ලද ඇස්තමේන්තු ගත ආදායම් විස්තර හා පසුගිය මාසවල හැසිරීම් රටාවන් අනුව පිළියෙල කරන ලද බදු සහ බදු නොවන ආදායම් සහ එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වලින් වාර්ෂිකව හා මාසිකව ලබා ගන්නා ලද අක්මුදල් අවශ්‍යතාවන් සැලකිල්ලට ගැනීමෙන් මෙම වාර්ෂික හා මාසික මුදල් ප්‍රවාහ ප්‍රකාශයන් පිළියෙල කරන ලදී. ක්‍රියාකාරී මාසික මුදල් ප්‍රවාහය දිනපතා යාවත්කාලීන කිරීම තුළින්, වියදම් ක්‍රමවත්ව පාලනය කිරීම හා ආදායම් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 2016 වසරේදී මනා දායකත්වයක් ලබා දී ඇත.

වාර්ෂික අයවැය ප්‍රතිපත්ති ඉලක්ක සපුරා ගැනීමේදී ක්‍රියාත්මක කරනු ලබන මුදල් කළමනාකරණ ක්‍රියාවලියේදී අවශ්‍ය කාලීන උපදෙස් හා තීරණ ගැනීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් 2016 වර්ෂය තුළදී ද මුදල් ප්‍රවාහ රැස්වීම් 21 ක් පවත්වන ලදී. ප්‍රධාන ආදායම් උපයන දෙපාර්තමේන්තු වන දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු, මෝටර් රථ ප්‍රවාහන යන දෙපාර්තමේන්තු වල ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරු ඇතුළු භාණ්ඩාගාරයේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අදාළ සෙසු මාණ්ඩලික නිලධාරීන් ද මේ සඳහා සහභාගී වන ලදී.

වෙනත් වසර වලදී මෙන්ම 2016 වසරේදී ද අයවැය ලේඛනයේ ලැබීම් හා ගෙවීම් අතර පරතරය පියවා ගැනීම දේශීය හා විදේශීය රාජ්‍ය ණය ගැනීම් මඟින් සිදු කෙරිණි.


7.1.2 මුදල් ප්‍රවාහ ප්‍රකාශයට අනුව භාණ්ඩාගාර මුදල් ලැබීම්

වගුව 7.1 (අ) ආදායම් එකතු කිරීම් - 2016

(රු. මිලියන)

	සංශෝධිත මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව	තත්‍ය මුදල් ප්‍රවාහය	වෙනස %
බදු ආදායම්	1,457,000	1,446,375	99
බදු නොවන ආදායම්	172,301	168,294	98
ප්‍රදාන	588	1,536	261
මුළු එකතුව	1,629,889	1,616,205	99


රූපසටහන 7.1(අ) ඇස්තමේන්තුගත සහ තත්‍ය ආදායම් 2016



වගුව 7.1(ආ) ආදායම් එකතු කිරීම් - 2012 සිට 2016 දක්වා (රු. මිලියන)

	2012	2013	2014	2015	2016
බදු ආදායම	833,520	920,225	987,712	1,270,065	1,446,375
බදු නොවන ආදායම	124,359	102,447	97,237	63,046	168,294
ප්‍රදාන	3,171	2,307	2,495	1,540	1,536

රූපසටහන 7.1(ආ) රාජ්‍ය ආදායමේ හැසිරීම 2012-2016



ඉහත 7.1 (අ) වගුවෙන් පෙන්නුම් කරන ආකාරයට, 2016 වර්ෂය තුළ ඇස්තමේන්තු ගත ආදායමෙන් 99% ක ප්‍රමාණයක ආදායමක් එකතු කර ගෙන ඇත. මෙය ඇස්තමේන්තු ගත බදු ආදායමින් 99% ක් ද ඇස්තමේන්තුගත බදු නොවන ආදායම් වලින් 98% ක් ද හා ඇස්තමේන්තු ගත ප්‍රදාන වලින් 261% කින්ද සමන්විත වේ.

ආදායම් ලැබීම් සුපරීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීම හේතුවෙන් 2016 වසරේ භාණ්ඩාගාර මුළු බදු මුදල් ලැබීම් රු. මිලියන 1,446,375ක් වූ අතර එය 2015 වසරේ එකතු කරන ලද ආදායම වන රු. මිලියන 1,270,065 හා සැසඳීමේදී 14% ක වැඩිවීමකි. 2016 වසරේදී සිදු කරන ලද එකතු කරන ලද අගය මත වන බදු සංශෝධනයන් බදු ආදායම වැඩි වීමට ප්‍රධාන හේතුවක් විය. බහු පාර්ශවික මූලාශ්‍ර වලින් ලැබූ ප්‍රදාන අඩු වීම හේතුවෙන් විදේශ ප්‍රදානයන් රුපියල් මිලියන 1,536 ක් විය. මේ අනුව 2016 වසරේ මුළු ආදායමින් 90% ක් බදු ආදායමින්ද, ඉතිරි 10% ක් බදු නොවන ආදායමෙන් හා ප්‍රදාන මගින් ද ලැබී ඇත.

7.1.3 භාණ්ඩාගාර මුදල් නිදහස් කිරීම

ප්‍රාග්ධන වියදම් සඳහා වන ආයෝජනයන් අපේක්ෂිත ආර්ථික වෘද්ධියට සරිලන පරිදි අවශ්‍ය මට්ටමේ පවත්වාගෙන යාම සඳහා වන රජයේ ප්‍රයත්නයට දායකත්වයක් සපයමින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 2016 වසරේදී සිය මුදල් ප්‍රවාහයේ අග්‍රිම නිදහස් කිරීම් කරන ලදී. මෙහිදී එක් අභියෝගයක් වූයේ ණය ගැනීම් වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ද ඇතුළුව රජයේ පුනරාවර්ථන වියදම් රාජ්‍ය ආදායම තුළින්ම කළමනාකරණය කර ගැනීමේ උත්සාහයයි.

වගුව :-7.1(ඇ) වියදම් වර්ග අනුව අක්මුදල් නිදහස් කිරීම

(රු. මිලියන)

	2015	2016
පුද්ගල පඩිනඩි සඳහා	604,861	633,019
විශ්‍රාම වැටුප් සඳහා	151,957	165,118
සමෘද්ධි / පොහොර සහනාධාර සඳහා	90,106	67,064
අනෙකුත් පුනරාවර්තන වියදම්	243,324	236,579
පොලී ගෙවීම් සඳහා	530,869	602,765
ණය ආපසු ගෙවීම්	832,765	742,442
ප්‍රාග්ධන වියදම් සඳහා	390,588	360,226

පුද්ගල පඩිනඩි හා විශ්‍රාම වැටුප් සඳහා අක්මුදල් නිදහස් කිරීම් 2015 වසරට සාපේක්ෂව ප්‍රමාණාත්මක වැඩිවීමක් පෙන්නුම් නොකරන අතර, ණය සේවා සඳහා රු. මිලියන 1,345,207 වැය වී ඇති අතර එය 2015 හා සාපේක්ෂව 14% ක වර්ධනයකි. පොලී අනුපාතිකය ඉහල යාම හා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණය වීමද ණය සේවා වියදම වැඩිවීමට බලපෑමක් ඇති කරන ලදී. ප්‍රාග්ධන වියදම් සඳහා අක්මුදල් නිදහස් කිරීම් 2015 ට සාපේක්ෂව 8% කින් අඩු වී ඇත.

7.2. රාජ්‍ය ණය කළමනාකරණය - 2016

7.2.1 රාජ්‍ය ණය වැඩසටහන - 2016

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්ෂික විසර්ජන කෙටුම්පතෙහි 2016 වර්ෂයේ අයවැය ලේඛණයට අදාළව අයවැය පරතරය මූල්‍යනය කිරීම සඳහා ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1,699 ක් ලෙස නිශ්චය කර ඇත. මෙම සීමාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2015 අංක 16 දරණ විසර්ජන පනත මගින් අනුමත කර ඇත.

සත්‍ය ණය ගැනීම් රුපියල් බිලියන 1,519 ක් වූ අතර එයින්, දේශීය මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 945 ක් හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 574 ක් දායක විය. විදේශීය මූලාශ්‍ර වලින් ණය ලබා ගැනීම් වලින් විදේශීය වෙළඳපලෙහි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම් මගින් රුපියල් බිලියන 218 ක්, විදේශ මූල්‍යන කාළීන සංකළිත ණය මගින් රුපියල් බිලියන 102 ක් සහ සංවර්ධන ප්‍රතිපත්ති ණය, ව්‍යාපෘති හා වැඩසටහන් ණය රුපියල් බිලියන 254 ක් ඇතුළත් වේ. 2016 වර්ෂයේ රුපියල් බිලියන 1,519 ක ණය ගැනීම්, 2015 වර්ෂයේ රුපියල් බිලියන 1,745 ට වඩා සියයට 13 ක අඩුවීමකි.

2016 වර්ෂයේ රුපියල් බිලියන 945 ක සත්‍ය මුළු දේශීය ණය ගැනීම්, 2015 වර්ෂයේ රුපියල් බිලියන 1,188 ට වඩා සියයට 20 ක අඩුවීමකි. ප්‍රධාන වශයෙන් මෙම අඩුවීම සිදුවූයේ 2016 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ තාවකාලික අත්තිකාරම් වලින් කොටසක් හා රාජ්‍ය බැංකු වලින් ලබාගත් බැංකු අයිතවලින් කොටසක් නිරවුල් කිරීම නිසාය.

වගුව 7.2.1 ණය ගැනීම් සඳහා අනුමත සීමා සහ එම සීමා භාවිතය (රු. මිලියන)


අයිතමය	2015		2016	
	අනුමත සීමා	භාවිතය	අනුමත සීමා	භාවිතය
දළ ණය ගැනීම්	1,780,000	1,744,524	1,699,000	1,519,485
දේශීය	1,222,000	1,188,154	1,180,000	945,236
විදේශීය	558,000	556,370	519,000	574,249
සමස්ත මූල්‍යනය	1,780,000	1,744,524	1,699,000	1,519,485

මූලාශ්‍ර : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව

7.2.2 දේශීය මූල්‍යනය

7.2.2.1 ශුද්ධ දේශීය මූල්‍යනය

දේශීය මූල්‍යයන්ගෙන් 2016 වර්ෂයේදී අයවැය හිඟය මූල්‍යනයට රුපියල් බිලියන 248 ක ශුද්ධ ණය ගැනීම් සියයට 58 ක අඩු වීමකි. මෙය අයවැය හිඟයෙන් සියයට 38 කි. 2016 වර්ෂයේ අයවැය හිඟය මූල්‍යනයට ශුද්ධ ණය ගැනීම් වලින් රුපියල් බිලියන 328 ක ප්‍රමාණයක් ගනුදෙනු කල හැකි ණය උපකරණ මගින් වූ අතර රුපියල් බිලියන 79.4 ක ගනුදෙනු කල නොහැකි ණය උපකරණ මගින් ලබාගත් ප්‍රමාණයක් ආපසු



ගෙවා ඇත. ගනුදෙනු කල හැකි ණය උපකරණ මගින් 2015 වර්ෂයේ ශුද්ධ දේශීය මූල්‍යනයට දායකවූ රුපියල් බිලියන 639 ක ප්‍රමාණයට සාපේක්ෂව 2016 වර්ෂයේ දී රුපියල් බිලියන 328 ක ප්‍රමාණය සැලකිය යුතු අඩුවීමකි.

වර්ෂය තුළ ණය ලබාගැනීම් වලින් භාණ්ඩාගාර බිල්පත් ආපසු ගෙවීම් ඉක්මවා නිකුත් කිරීම් වූ නිසා රුපියල් බිලියන 98.5 ක ශුද්ධ ගලාප්මක් පෙන්වුම් කරන ලදී. 2015 වර්ෂයේ රුපියල් බිලියන 26.4 ක ශුද්ධ ගලායාම් ප්‍රමාණය සමඟ සැසඳූ විට 2016 වර්ෂයේදී ශුද්ධ දේශීය මූල්‍යනයෙහි සියයට 39.6 කින් වැඩි වීමට හේතු විය. 2016 වර්ෂයේදී ගනුදෙනු කල නොහැකි ණය උපකරණ මගින් ලබාගත් ණය රුපියල් බිලියන 79.4 ක් ආපසු ගෙවන ලද අතර එයින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාගත් රුපියල් බිලියන 67.8 ක තාවකාලික අත්තිකාරම් ප්‍රමාණයක් නිරවුල් කිරීම සමන්විත වේ.

වගුව 7.2.2 රජයේ අයවැය හිඟය ශුද්ධ දේශීය ප්‍රභවයන්ගෙන් මූල්‍යනය 2015 සහ 2016

අයිතමය	වටිනාකම (රු. බිලියන)		මුළු ප්‍රමාණයේ % ලෙස	
	2015	2016	2015	2016
ස්වරූපය අනුව	592.7	248.4	100.0	100.0
ණය උපකරණ අනුව	607.7	327.8	102.5	132.0
භාණ්ඩාගාර බැඳුම්කර *	442.6	349.8	74.7	140.8
භාණ්ඩාගාර බිල්පත් *	-26.4	98.5	-4.4	39.6
රුපියල් ණය	-31.4	0.0	-5.3	0.0
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	223.0	-120.5	37.6	-48.5
උපකරණ නොවන ණය	-15.0	-79.4	-2.5	-32.0
ශ්‍රී ලංකා මහ බැංකු තාවකාලික අත්තිකාරම්	7.2	-67.8	1.2	-27.3
වෙනත්	-22.3	-11.5	-3.8	-4.6

පරිනතිය අනුව	592.7	248.4	100.0	100.0
මැදි කාලයේ සිට දිගු කාලය දක්වා	634.1	229.3	107.0	92.3
භාණ්ඩාගාර බැඳුම්කර *	442.6	349.8	74.7	140.8
රුපියල් ණය	-31.4	0.0	-5.3	0.0
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	223.0	-120.5	37.6	-48.5
කෙටිකාලීන	-41.4	19.1	-7.0	7.7
භාණ්ඩාගාර බිල්පත් *	-26.4	98.5	-4.4	39.6
ශ්‍රී ලංකා මහ බැංකු තාවකාලික අත්තිකාරම්	7.2	-67.8	1.2	-27.3
වෙනත්	-22.3	-11.5	-3.8	-4.6
ගනුදෙනු කළ හැකි ස්වභාවය අනුව	592.7	248.4	100.0	100.0
ගනුදෙනු කළ හැකි	639.2	327.8	107.8	132.0
භාණ්ඩාගාර බිල්පත් *	-26.4	98.5	-4.4	39.6
භාණ්ඩාගාර බැඳුම්කර *	442.6	349.8	74.7	140.8
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	223.0	-120.5	37.6	-48.5
ගනුදෙනු කළ නොහැකි	-46.5	-79.4	-7.8	-32.0
ආයතන අනුව	592.7	248.4	100.0	100.0
බැංකු	291.8	139.9	49.2	56.3
ශ්‍රී ලංකා මහ බැංකුව	80.3	183.0	13.5	73.7
වාණිජ බැංකුව	211.6	-43.1	35.7	-17.4
බැංකු නොවන අංශය	300.9	108.5	50.8	43.7

මූලාශ්‍ර :භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

*විදේශිකයන් විසින් කරන ලද ආයෝජන හැර


7.2.3 නොපියවූ දේශීය ණය

2016 වර්ෂයේ අවසානයට රජයේ මුළු දේශීය ණය වලින් භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල කොටස පිලිවෙලින් සියයට 69.5 ක් හා සියයට 14.6 හා සියයට 10.7 ක් වූ අතර භාණ්ඩාගාර බිල්පත් වල 2015 වර්ෂයේ අවසානයට සියයට 13.3 ක කොටස, 2016 වර්ෂයේ අවසානයට සියයට 14.6 දක්වා වැඩි විය. ඉතිරිය ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබාගත් තාවකාලික අත්තිකාරම් (සියයට 1.6) , රුපියල් ණය (සියයට 0.5) හා වෙනත් ණය (සියයට 3.1) මඟින් සමන්විත වේ. 2015 වර්ෂයේදී සියයට 3 ක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබාගත් තාවකාලික අත්තිකාරම් ප්‍රමාණයෙන් කොටසක් රජය විසින් නිරවුල් කල බැවින් 2016 වර්ෂයේදී එම ප්‍රමාණය සියයට 1.6 දක්වා අඩුවිය.

2015 වර්ෂයට සාපේක්ෂව භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය සියයට 8 කින් වැඩිවී 2016 වර්ෂයේදී රුපියල් බිලියන 3,715 ක් වූ අතර භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සියයට 2 කින් වැඩි වී රුපියල් බිලියන 780 ක් විය. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය සුළු වශයෙන් සියයට 2 කින් අඩු වී 2016 වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 572 ක් විය.

7.2.3.1 දේශීය ණය කල්පිරීමේ ව්‍යුහය

2016 වර්ෂය අවසාන වන විට රජයේ මුළු දේශීය ණය වලින් මැදි කාලයේ සිට දිගු කාලය තෙක් එනම් වර්ෂයකට වැඩි කාලයක් තුළ කල්පිරෙන ණය සියයට 82 කින් සමන්විත වූ අතර කෙටි කාලීන එනම් වර්ෂයකට අඩු කාලයක් තුළ කල්පිරෙන ණය සියයට 18 ක් විය.



මැදි කාලයේ සිට දිගු කාලය තෙක් කල්පිරෙන ණය කළඹ තුළ රුපියල් බිලියන 3,715 ක හෝ

සියයට 85 ක ප්‍රමාණයක් භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළත් වූ අතර ඉතිරි සියයට 15 න්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (සියයට 13) කින් රුපියල් ණය (සියයට 0.6) කින් සහ වෙනත් (සියයට 1.4) කින් සමන්විත විය.

වගුව 7.2.3 දේශීය ණය කල්පිරීමේ ව්‍යුහය 2016 අවසානයට (රු.මිලියන)

කල්පිරෙන වසර	උපකරණ				එකතුව	කල්පිරෙන ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් % ලෙස
	භාණ්ඩාගාර බිල්පත්	භාණ්ඩාගාර බැඳුම්කර	රුපියල් ණය	ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර		
2017	792,396.36	414,923.21	-	281,328.89	1,488,648.46	27.35%
2018	-	606,249.04	-	254,992.56	861,241.60	15.83%
2019	-	397,232.91	-	7,864.50	405,097.41	7.44%
2020	-	271,090.95	-	28,012.60	299,103.55	5.50%
2021	-	266,167.15	-	-	266,167.15	4.89%
2022	-	300,914.75	-	-	300,914.75	5.53%
2023	-	189,675.32	24,088.00	-	213,763.32	3.93%
2024	-	148,655.83	-	-	148,655.83	2.73%
2025	-	174,610.90	-	-	174,610.90	3.21%
2026	-	256,291.45	-	-	256,291.45	4.71%
2027	-	-	-	-	-	-
2028	-	232,438.92	-	-	232,438.92	4.27%
2029	-	104,872.88	-	-	104,872.88	1.93%
2030	-	96,102.00	-	-	96,102.00	1.77%

2031	-	-	-	-	-	-
2032	-	134,365.35	-	-	134,365.35	2.47%
2033	-	144,976.50	-	-	144,976.50	2.66%
2034	-	77,858.98	-	-	77,858.98	1.43%
2035	-	74,565.00	-	-	74,565.00	1.37%
2036	-	-	-	-	-	-
2037	-	-	-	-	-	-
2038	-	-	-	-	-	-
2039	-	-	-	-	-	-
2040	-	-	-	-	-	-
2041	-	29,885.00	-	-	29,885.00	0.55%
2042	-	-	-	-	-	-
2043	-	33,809.25	-	-	33,809.25	0.62%
2044	-	88,831.61	-	-	88,831.61	1.63%
2045	-	10,058.00	-	-	10,058.00	0.18%
එකතුව	792,396.36	4,053,574.99	24,088.00	572,198.55	5,442,257.90	100.00%

මූලාශ්‍රය- ශ්‍රී ලංකා මහ බැංකුව

7.2.3.2 දේශීය ණය සේවා ගෙවීම්

2015 වර්ෂයේ රුපියල් බිලියන 918 ක් වූ රජයේ දේශීය ණය සේවා ගෙවීම් වලට සාපේක්ෂව 2016 වර්ෂයේ ණය සේවා ගෙවීම් සියයට 15 කින් වැඩිවී රුපියල් බිලියන 1,057 ක් විය. මුළු ණය සේවා ගෙවීම් වලින් රුපියල් බිලියන 572 (සියයට 54) ක් ණය ආපසු ගෙවීම් වන අතර ඉතිරි රුපියල් බිලියන 484 (සියයට 46) ක ප්‍රමාණය පොළී ගෙවීම් වේ. පෙර වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේදී ණය ආපසු ගෙවීම් හා පොළී ගෙවීම් පිළිවෙලින් රුපියල් බිලියන 49 කින් හා රුපියල් බිලියන 90 කින් වැඩිවී ඇත.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 2015 වර්ෂයේ සියයට 8.2 ක් වූ, සමස්ථ දේශීය ණය සේවා ගෙවීම් 2016 වර්ෂයේදී සියයට 8.9 දක්වා වැඩි වීමක් පෙන්නුම් කරයි. දේශීය පොළී ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 3.6 සිට සියයට 4.1 දක්වා ඉහළ ගොස් ඇති අතර දේශීය ණය ආපසු ගෙවීම් 2015 හා 2016 වර්ෂවල සියයට 4.8 ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. 2016 වර්ෂයේ රජයේ ආදායම වැඩිවීමේ ප්‍රමාණය, ණය සේවා ගෙවීම් වැඩිවීමේ ප්‍රමාණයට වඩා වැඩි බැවින් සමස්ත ආදායමේ ප්‍රතිශතයක් ලෙස පෙර වර්ෂයේ සියයට 63.1 ක් වූ ණය සේවා ගෙවීම්, 2016 වර්ෂයේදී සියයට 62.7 දක්වා පහළ ගොස් ඇත. 2016 වර්ෂයේදී ණය සේවා ගෙවීම්වල වැඩිවූ සියයට 15.1 ට සන්සන්දනාත්මකව; රජයේ අදායමෙහි සිදුවූ සියයට 15.9 ක වැඩිවීම, සමස්ත ආදායමේ ප්‍රතිශතයක් ලෙස ණය සේවා ගෙවීම් සියයට 63.1 සිට සියයට 62.7 දක්වා පහළ යාමට හේතුවී ඇත.

වගුව 7.2.4 දේශීය ණය සේවාකරණ ගෙවීම්
(රු.මිලියන)

වර්ෂය	ණය ආපසු ගෙවීම්	පොළී ගෙවීම්	එකතුව
2006	247,536	133,787	381,323
2007	252,165	161,370	413,535
2008	258,720	182,198	440,918
2009	401,296	273,977	675,273
2010	389,672	297,127	686,799
2011	439,894	288,134	728,028
2012	415,441	317,659	733,100
2013	496,042	354,706	850,748
2014	449,554	327,934	777,488
2015	523,824	394,289	918,113
2016	572,442	484,182	1,056,624

මූලාශ්‍ර : භාණ්ඩගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

7.3 විදේශාධාර කළමනාකරණය

ප්‍රතිපූර්ණය කල හැකි විදේශාධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා අග්‍රිම මුදල් නිදහස් කිරීම ව්‍යාපෘතිවල බැංකු ගිණුම්වලට සෘජුවම හෝ එම ව්‍යාපෘති අයත්වන අමාත්‍යාංශ හරහා සිදු කරනු ලැබේ. 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, රුපියල් මිලියන 6486 ක මුදලක් විදේශාධාර ප්‍රතිපූර්ණය පදනම මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා නිදහස් කර ඇත. මෙම නිදහස් කල මුදලින් රුපියල් මිලියන 3363 ක් විදේශ ආධාර ප්‍රතිපූර්ණ පදනම මත ද, ඉතිරි රුපියල් මිලියන 3123ක මුදල එම ව්‍යාපෘතීන්හි දේශීය මුදල් යෙදවුම් පදනම මත ද, නිදහස් කර ඇත. විදේශාධාර ප්‍රතිපූර්ණය විමට ඇති තත්ත්වය පහත පරිදි වේ.

	රුපියල් මිලියන
2016.01.01 දිනට විදේශාධාර ප්‍රතිපූර්ණය විමට තිබුණ මුදල	1473
<u>එකතු කලා</u>	
2016 වසර තුළ විදේශාධාර ප්‍රතිපූර්ණ පදනම මත වියදම් දරා ඇති මුදල	2917
<u>අඩු කලා</u>	
2016 තුළ ණය සහ ආධාර ප්‍රදායක ආයතන සහ රජයන් විසින් විදේශ ප්‍රතිපූර්ණය කර ඇති මුදල	(2348)
2016.12.31 දිනට ණය සහ ආධාර ප්‍රදායක ආයතන සහ රජයන්ගෙන් ප්‍රතිපූර්ණය විය යුතු මුදල	2042

2016 වර්ෂය තුළ රුපියල් මිලියන 7496 ක් විදේශ ආධාර ලෙස ලැබී ඇත. ඉන් රුපියල් මිලියන 679 ක් ද්‍රව්‍ය හා උපකරණ ලැබීම් ලෙස ද, ඉතිරි රුපියල් මිලියන 6,817 ක මුදල විදේශ මූල්‍ය ප්‍රදාන වශයෙන් රජයට ලැබී ඇත.

ණය ප්‍රදායක ආයතන ශ්‍රී ලංකාවට සෘජුව ලබා දෙන අරමුදල් ලබා ගැනීම පහසුවනු පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අග්‍රිම අරමුදල් ගිණුම් පවත්වාගෙන යනු ලැබේ. 2016 වසර තුළදී මෙවැනි ගිණුම් 13 ක් අළුතින් ආරම්භ කිරීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 2016 වසර අවසාන වන විට ක්‍රියාත්මක වූ එවැනි ගිණුම් සංඛ්‍යාව 100 කි. මෙම ගිණුම්වලට 2016 වසර තුළදී ණය ප්‍රදායක ආයතනවලින් රුපියල් මිලියන 26,623 ක මුදලක් ලැබී ඇත. මෙම අග්‍රිම ගිණුම් වල පැවැති මුදල් වලින් 2016 වර්ෂය තුළ රුපියල් මිලියන 31,885ක් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිදහස් කර ඇත.

7.4 රාජ්‍ය ආදායම්

7.4.1 ආදායම් රැස්කිරීම

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ආදායම් ශීර්ෂ 10 ක් සම්බන්ධව ආදායම් ගනන් දීමේ නිලධාරියා ලෙස කටයුතු කරන අතර, එයින් උප ණය මුදල් හි වාරික සහ පොලී ආදායම් රැස් කිරීම වෙනුවෙන් ආදායම් ශීර්ෂ 2ක් වෙන් කර ඇත. ඉතිරි ආදායම් ශීර්ෂ 08 විශේෂයෙන් එක් දෙපාර්තමේන්තුවකට හෝ අමාත්‍යාංශයකට පමණක් වෙන්කළ නොහැකි ආදායම් රැස් කිරීම සඳහා ඇති කර ඇත. සමාලෝචනයට භාජනය වන වර්ෂය තුළදී රුපියල් බිලියන 208 ක් වූ ඇස්තමේන්තුගත රජයේ මුළු බදු නොවන ආදායමෙන් 32.7 % ක් එනම් රුපියල් බිලියන 68.2 ක මුදලක් පහත දක්වා ඇති බදු නොවන ආදායම් ශීර්ෂ 10 යටතේ අයකර ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

වගුව 7.4.(අ): භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ආදායම් එකතු කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කරන බදු නොවන ආදායම් එකතු කිරීම 2015-2016

(රුපියල් මිලියන)

ආදායම් විස්තරය	2015 වර්ෂය		2016 වර්ෂය	
	ආදායම් ඇස්තමේන්තුව	රැස් කරන ලද ආදායම්	ආදායම් ඇස්තමේන්තුව	රැස් කරන ලද ආදායම්
බදු නොවන ආදායම්				
අනෙකුත් කල්බදු කුලී	200.0	95.0	250.0	7,188.0
උපණය සඳහා පොලී	3,850.0	3,544.8	4,250.0	3,954.0
වෙනත් පොලී ආදායම්	1,400.0	953.5	1,000.0	872.3
දෙපාර්තමේන්තු විකුණුම්	110.0	143.1	120.0	139.0
විවිධ පරිපාලනාත්මක ගාස්තු	5,500.0	4,710.4	6,000.0	16,073.6
දඩ හා රාජසන්තක කිරීම් - වෙනත්	1,000.0	962.0	1,000.0	1,967.7
අනෙකුත් ලැබීම්	18,800.0	9,342.8	10,000.0	16,824.3
අනෙකුත් වර්ජන පැවරීම්	2,000.0	1,935.5	2,000.0	2,230.9
ප්‍රාග්ධන වත්කම් විකිණීම	350.0	97.9	300.0	407.2
ණය ආපසු අයකිරීම	14,000.0	12,960.8	14,000.0	18,619.4
බදු නොවන ආදායම් එකතුව	47,210.0	34,745.8	38,920.0	68,276.4

බදු නොවන ආදායම් ශීර්ෂ 10 හැරුණුකොට භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ආදායම් ගණන්දීමේ නිලධාරී ලෙස කටයුතු කරන විදේශ ප්‍රදාන ආදායම් ශීර්ෂය යටතේ 2016 වර්ෂය තුළදී රුපියල් බිලියන 7.4 ක මුදලක් එකතු කර ගිණුම් ගත කරන ලදී. මේ අනුව 2016 වර්ෂය තුළදී භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් ආදායම් ශීර්ෂ 11 ක් යටතේ රුපියල් බිලියන 75.7 ක මුදලක් රැස්කර ගිණුම් ගත කිරීමට කටයුතු කර තිබේ.

7.4.2 භාණ්ඩාගාර උප ණය

රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා අත්‍යාවශ්‍ය අංගයක් වන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ යෙදී සිටින රාජ්‍ය ව්‍යවසායන් වෙත විදේශ ණය ප්‍රදානය කරනු ලබන ආයතනයන් වෙතින් ලබා ගන්නා ණය මුදල් රජය වඩාත් පහසු කොන්දේසි යටතේ උප ණය වශයෙන් ප්‍රදානය කරනු ලබයි. මෙසේ උප ණය වශයෙන් ප්‍රදානය කරනු ලබන ණය මුදල් සම්බන්ධ ණය වාරික හා පොළී ආදායම් රැස් කිරීමද භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති තවත් එක් කාර්යයක් වේ. මේ සම්බන්ධව මාසිකව යාවත්කාලීන කරනු ලබන තොරතුරු පද්ධතියක් දෙපාර්තමේන්තුව මගින් පවත්වා ගෙන යනු ලැබේ.

2016 වර්ෂය තුළ රුපියල් බිලියන 9.18 ක මුදලක් උප ණය ලෙස නිදහස් කර ඇති අතර, රුපියල් බිලියන 18.62 ක මුදලක් ණය වාරික ලෙස ආපසු අයකර ගැනීමට දෙපාර්තමේන්තුවට හැකි විය. මීට අමතරව උප ණය වාරික පොළී ආදායම වශයෙන් රුපියල් බිලියන 3.95 ක මුදලක්ද අයකර ගෙන ඇත.

2016 වර්ෂය අවසානවනවිට උප ණය ශේෂය රුපියල් බිලියන 169.55 ක්වූ අතර රාජ්‍ය ව්‍යාපාර, වාණිජ බැංකු, සංවර්ධන බැංකු, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු විවිධ රාජ්‍ය ආයතන 53 ක් වෙත මෙම උප ණය මුදල් ලබාදී ඇත. ලෝක බැංකුව (World Bank), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) වැනි ජාත්‍යන්තර ණය දෙන ආයතන මෙම උපණය මුදල් ප්‍රදානය සඳහා විවිධ සහන කොන්දේසි මත ණය මුදල් සපයා තිබේ.


7.4.3 භාණ්ඩාගාර ඇපකර

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රධාන වශයෙන් සිය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගැනීම මෙන්ම වාණිජ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන අරමුදල් දේශීය හා විදේශීය මූල්‍යායතන වෙතින් සම්පාදනය කර ගැනීමේදී ඒ සඳහා අවශ්‍ය වන භාණ්ඩාගාර ඇපකර, සහ ස්වෛරී ඇපකර 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ

(වගකීම්) පනත සහ එහි සංශෝධනයන් අනුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට කටයුතු කරනු ලබයි.

2016 වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 824.73 ක් වටිනා භාණ්ඩාගාර ඇපකර ප්‍රමාණයක් නිකුත් කර තිබුණි. මේ ආකාරයට නිකුත් කර ඇති භාණ්ඩාගාර ඇපකර වලින් 42.31% ක් නිකුත් කර ඇත්තේ විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය වෙත කරනු ලබන ආයෝජනයන් ආවරණය කිරීම සඳහා වේ.

වගුව 7.4.(ආ) : භාණ්ඩාගාර ඇපකරවල ආංශික සංයුතිය 2016



7.5 භාණ්ඩාගාර කේවල ගිණුම් සහ භාණ්ඩාගාර මූල්‍ය කළමනාකරණ පද්ධතීන් වල ක්‍රියාකාරීත්වය

රජයේ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සතුව පවතින අරමුදල් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව කළමනාකරණය සඳහා නිසි බැංකු පද්ධතියක අවශ්‍යතාවය ප්‍රධාන සාධකයකි. දිවයිනේ බැංකු පද්ධතිය ජාලගතව සම්බන්ධ වීමත් සමග රාජ්‍ය මුදල් කළමනාකරණයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වඩාත් වැඩි දියුණු කල හැකි රාජ්‍ය අරමුදල් කළමනාකරණ ක්‍රියාවලිය තුල වැදගත් වන භාණ්ඩාගාර කේවල ගිණුම් ක්‍රමය 2007 වර්ෂයේ දී භාණ්ඩාගාරය මගින් හඳුන්වා දෙන ලදී.

ඒ අනුව 2016.12.31 දිනට භාණ්ඩාගාර කේවල ගිණුම් ක්‍රමය යටතේ සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් නමින් පවත්වාගෙන යනු ලබන සමස්ත නිල බැංකු ගිණුම් ප්‍රමාණය 2,374 ක් වූ අතර එය බැංකු අතර බෙදී ගිය ආකාරය පහත වගුවෙන් දැක්වේ.


වගුව 7.5(අ) : භාණ්ඩාගාර කේවල ගිණුම් ක්‍රමය යටතේ පවත්වා ගෙන යනු ලබන නිල බැංකු ගිණුම්

	ලංකා බැංකුව	මහජන බැංකුව	ශ්‍රී ලංකා මහ බැංකුව	එකතුව
කේවල ගිණුම් පද්ධතිය යටතේ පවතින නිල ගිණුම්	1,580	766	0	2,346
භා.නි.ලේ. නමින් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන නිල බැංකු ගිණුම්	1	1	4	6
කේවල ගිණුම් පද්ධතියෙන් පිටත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නමින් පවත්වාගෙන යනු ලබන රැස්කිරීමේ ගිණුම්	16	6	0	22
මුළු එකතුව	1,597	773	4	2,374

ඒකාබද්ධ අරමුදල යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල බැංකු ගිණුම් ක්‍රියාත්මක කිරීම භාණ්ඩාගාර කේවල ගිණුම් පද්ධතිය යටතට ගැනීම හේතුවෙන් බැංකු සමඟ කරනු ලබන මූල්‍ය ගනුදෙනු සාපේක්ෂව සහ ආර්ථිකමය වශයෙන් ඵලදායීව සිදු කිරීමටත්, බැංකු අයිරා හා ඒ මත දැරීමට සිදුවන පොලී වියදමද අඩුකර ගැනීමටත් හැකි විය. මෙමගින් දිවයින පුරා විහිදී ගිය නිල බැංකු ගිණුම් වල නිකරුනේ මුදල් රැඳීමේ තත්වයන් (Idle cash balances) ඇතිවීම වලකා ගත හැකිවේ.

සාමාන්‍යයෙන් රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බැංකු ගිණුම්වල පවතිනු ලබන දෛනිකව භාවිතා නොකල බැර ශේෂය 2016 වර්ෂයේ දී රුපියල් බිලියන 55 කට ආසන්න අගයක් ගන්නා ලදී. එම ශේෂය මෙම ගිණුම් පද්ධතිය මඟින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමට තාවකාලිකව බැර කිරීම මඟින් අයිරා පොලී වියදම රුපියල් බිලියන 5.33 කින් ඉතිරි කර ගැනීමට හැකි විය. මෙම ගිණුම් පද්ධතිය ක්‍රියාත්මක නොවී නම් මුළු අයිරා පොලිය 54 % කින් ඉහල යාමට ඉඩ තිබුණි. මෙය පහත ප්‍රස්තාරය මඟින් පිළිබිඹු වේ.

රූපසටහන 7.5(අ):- භාණ්ඩාගාර කේවල ගිණුම් පද්ධතියේ කාර්යසාධනය - 2016



භාණ්ඩාගාර මෙහෙයුම් පද්ධතිය මඟින් ලබාගත යුතු වන මූල්‍ය කළමනාකරණ තොරතුරු අවශ්‍යතාවන් සපුරාගත හැකි වන පරිදි හා පද්ධතිය පරිශීලනය කරනු ලබන අයට භාවිතය වඩාත් පහසු වන ලෙස භාණ්ඩාගාර මූල්‍ය කළමනාකරණ පද්ධතිය 2008 වර්ෂයේදී හඳුන්වාදෙන ලදී. අභ්‍යන්තර කළමනාකරණ රැස්වීම් වලදී ආයතනයේ පද්ධතීන් වැඩිදියුණු කිරීම පිළිබඳව නිරන්තරව කරනු ලබන සාකච්ඡාවන් හි ප්‍රතිඵලයන් ලෙස අදාළ මෙහෙයුම් පද්ධති සම්බන්ධව තාක්ෂණික පසු විපරම් කරනු ලබන සේවා ආයතනයේ නිරන්තර සම්බන්ධතාවයන් ලබා ගනිමින් 2016 වර්ෂයේදී ද අදාළ පද්ධතිය තවදුරටත් ආයතන අවශ්‍යතා අනුව යාවත්කාලීන කිරීම සිදුකරන ලදී. මෙම පද්ධතිය තුළින්ම අවශ්‍ය කළමනාකරණ තොරතුරු කාලීනව ලබාගත හැකි වීම දෙපාර්තමේන්තුවේ දෛනික මූල්‍ය කළමනාකරණ තීරණ ගැනීමෙහිලා වඩාත් ඵලදායීව ඉවහල් වේ. මෙමගින් ඒකාබද්ධ අරමුදලට අයත් සියළු ගනුදෙනු, ලැබීම් හා ගෙවීම් සිදු කල හැකි අතර, දිනය අවසානයේදී මුදල් තත්වය පිළිබඳ සමස්ත ඇගයීමක් සඳහා අවශ්‍ය තොරතුරු සපයනු ලබන බැවින් කළමනාකරණ උපාංගයක් ලෙස මෙම පද්ධතිය මඟින් ජනනය කරනු ලැබූ තොරතුරු ඵලදායී තීරණගැනීම සඳහා ඉහළ කළමනාකාරීත්වයට මනා පිටුවහලක් විය.

2016 වර්ෂයේ දී අන්තර් බැංකු ගනුදෙනු හැර රුපියල් බිලියන 4,385.5 ක මුළු ලැබීම් හා රුපියල් බිලියන 4,417.3 ක මුළු ගෙවීම් මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කර ඇත. මෙම ලැබීම් හා ගෙවීම් සිදු කරන ලද්දේ මුදල් ලැබීම් වවුචර් 9683 කින් හා ගෙවීම් වවුචර් 19127 කිනි. මෙම ගෙවීම් වවුචර් වලින් 90.88 % ක් එනම්, 17382 ක ප්‍රමාණයක් සිදු කරන ලද්දේ විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව හා මහජන බැංකුව හරහාය. තව ද මුළු ලැබීම් වවුචර් 9683 කින් 76.65 % ක් එනම් 7422ක ප්‍රමාණයක් සිදු කරන ලද්දේ වෙක්පත් භාවිතා නොකර විද්‍යුත් මුදල් හුවමාරු කිරීම් මගිනි. ඊට අමතරව තත්කාලීන දළ පියවුම් ක්‍රමය හරහා ගනුදෙනු 339 ක් මගින් රුපියල් බිලියන 964.8 ක මුදලක අන්තර් බැංකු හුවමාරු සිදුකර ඇත.

7.6 දේපල ණය ඇපකර අරමුදල

2005 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව සෑම රජයේ සේවකයකුටම වටිනා වත්කමක් ලබා දීම අරමුණු කර ගෙන නිවාසයක් හිමිකර ගැනීම සඳහා බැංකු ක්‍රමය උපයෝගී කර ගෙන නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මේ යටතේ ණය ලබා ගත් නිලධාරියකු මියගියේ නම් හෝ පූර්ණ අකර්මන්‍ය තත්වයට පත්වූයේ නම් ණය ශේෂය පියවීම සම්බන්ධව බැංකුව වෙත ඇතිවන අවදානම සමනය කිරීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව භාරයේ ණය ඇපකර අරමුදල පිහිටුවන ලදී.

ඒ අනුව මූලික ආයෝජනය ලෙස රු.මිලියන 916 ක මුදලක් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර 2005.08.05 දින මෙම අරමුදල ස්ථාපනය කරන ලදී. 2016.12.31 දින වන විට මෙම ආයෝජනය රු.මිලියන 1,134 දක්වා වර්ධනය වී ඇත.

වගුව 7.6(අ): දේපල ණය ඇපකර අරමුදලින් ණය ශේෂ පියවීමේ ප්‍රගතිය 2005 - 2016

වර්ෂය	2005 - 2014	2015	2016	එකතුව
මියගිය/පූර්ණඅකර්මන්‍ය වූ/වෛද්‍ය හේතුවෙන් විශ්‍රාම ගැන්වූ නිලධාරී සංඛ්‍යාව	362	77	106	545
පියවන ලද මුළු මුදල රු. මිලියන	267.7	65.3	90.5	423.5

ඉහත වගුවේ විස්තර අනුව මෙම අරමුදල ආරම්භයේ සිට 2016.12.31 දින දක්වා මියගිය/පූර්ණ අකර්මන්‍යතාවය නිසා සෞඛ්‍ය හේතුවෙන් මත විශ්‍රාම ගත්වන ලද රාජ්‍ය නිලධාරීන් 545 දෙනෙකු වෙනුවෙන් පැවති ණය ශේෂයන් එකවර පියවීම වශයෙන් රු.මිලියන 423.5 ක මුදලක් අදාල රාජ්‍ය බැංකු වෙත ගෙවා තිබේ. මෙම අරමුදල කාර්යක්ෂමව කළමනාකරණය කිරීම තුලින් ඉදිරියේ දී රාජ්‍ය සේවකයින්ගේ අභිවෘද්ධිය සඳහා වන තවත් සහනයන් ක්‍රියාත්මක කිරීමට රජයට සහය විය හැකි වෙනැයි දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.